

G.C.E. ORDINARY LEVEL

අ.පො.සි. සාමාන්‍ය පෙළ

STUDENT SEMINAR SERIES - 2019

ඁිජ්‍යා සම්මන්ත්‍රණ මාලාව - 2019

INFORMATION & COMMUNICATION TECHNOLOGY

තොරතුරු හා සින්හිවේදන තාක්ෂණය

QUESTION PAPER – I, II

ප්‍රශ්න පත්‍රය -I,II

(සිංහල මාධ්‍යය)



අනුග්‍රහය



අධ්‍යාපන අමාත්‍යාංශය

ඉ-ඉගෙනුම් හා නැණස අධ්‍යාපනික වැඩසටහන් ඒකකය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය - උපකාරක සම්ම්‍රුති මාලාව - 2019

80 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - I

11 ගේණිය	සිංහල මාධ්‍යය	කාලය - පැ 1
<ul style="list-style-type: none"> • සියලුම ප්‍රශ්නවලට පිළිනුරු සපයන්න. • අංක 1 - 40 නෙක් ප්‍රශ්න සඳහා දී ඇත් (1),(2),(3),(4) පිළිනුවලින් නිවැරදි /වඩාන් ගැලපෙන පිළිනුර තෝරන්න. 		

01. ආචාර්යාචාරී කරන ලද ක්‍රමලේඛන සංකල්පය (Stored program concept) හඳුන්වා දෙන ලද්දේ,

- (1). පළමු පරම්පරාවේ පරිගණක සමග
- (2). දෙවන පරම්පරාවේ පරිගණක සමග
- (3). තෙවන පරම්පරාවේ පරිගණක සමග
- (4). හතරවන පරම්පරාවේ පරිගණක සමග

02. පහත ප්‍රකාශ සලකා බලන්න.

A – අරුණ සියලුම විෂයයන් සඳහා දක්ෂතා පෙන්වා ඇත.

B – අරුණ ගණිතය විෂයය සඳහා ලකුණු 95ක් ලබා ඇත.

ඉහත ප්‍රකාශ අයුරෙන් නිවැරදි පිළිනුර තෝරන්න.

- (1). A – ගුණාත්මක දත්ත B – ප්‍රමාණාත්මක දත්ත
- (2). A – ප්‍රමාණාත්මක දත්ත B – ගුණාත්මක දත්ත
- (3). A – ප්‍රමාණාත්මක දත්ත B – ප්‍රමාණාත්මක දත්ත
- (4). A – ගුණාත්මක දත්ත B – ගුණාත්මක දත්ත

03. “ඡෘම දුරකථනයක් භාවිතයෙන් QR කේතයක් කියවා අන්තර්ජාලයට පිවිසිය හැකිය. අදාළ වෙබ් අඩවියෙන් දත්ත ලබාගෙන ඡෘම දුරකථනය හරහා අදාළ තොරතුරු පෙන්විය හැකිය.” ඉහත සිද්ධියට අදාළව ආදාන, සැකසුම් හා ප්‍රතිදාන සඳහා ගැලපෙන උදාහරණ පිළිවෙළින් පෙන්වන පිළිනුර තොරන්න.

- (1). QR කේතය, අන්තර්ජාලයට සම්බන්ධවීම, තොරතුරු ලබා දීම
- (2). තොරතුරු, තොරතුරු ලබා දීම, තොරතුරු
- (3). QR කේතය, වෙබ් අඩවියෙන් තොරතුරු ලබා දීම, තොරතුරු
- (4). තොරතුරු, අන්තර්ජාලයට සම්බන්ධවීම, QR කේතය

04. පහත ඒවායින් කුමක් දුරස්ථ සෞඛ්‍ය ප්‍රතිකාර සේවයේ ලක්ෂණයක් තොවන්නේද?

- (1). රෝගීන් අධික්ෂණය
- (2). දුරස්ථ සායනික උවටුන් ඉක්මන් බව
- (3). හඳිස් රෝගී තත්ත්වයන් සඳහා ඕනෑම වෙළාවක සම්බන්ධ කර ගැනීම පහසු වීම
- (4). දුරස්ථ පූඩුණුවීම්වලදී අඩු පිරිවැය

05. පහත වගුවේ විවිධ වර්ගයේ පරිගණක භා ඒවායේ ලක්ෂණ / භාවිතයන් ඇතේ. නීවැරදි සංයෝග දැක්වෙන වර්ණය තේරන්ත.

	A	B	
A	මහා පරිමාණයේ ව්‍යාපාර සඳහා මෙන්ම ආරක්ෂිත කටයුතු සඳහා භාවිත වේ.	1	මහා පරිගණක
B	පරිගණක උපාංග කිහිපයක් හරහා පරිශීලකයන් කිහිප දෙනෙකුව සම්බන්ධ කර ක්‍රියා කළ ගැක.	2	මධ්‍ය පරිගණක
C	අඩු විදුලී භාවිතයක් ඇත.	3	සුපිරි පරිගණක
D	විශාල ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා අවශ්‍ය වේ.	4	ක්‍රියා පරිගණක

06. පහතින් දැක්වෙන්නේ මුදණ අවශ්‍යතා 2කි.

A - ATM යන්තුයක බිල්පත් මුදණය සඳහා

B - ପ୍ରତ୍ୟେକିଟିଲି ଗ୍ରହଣାତ୍ମକ ରୂପ ଯହିତିବ ମୁଦ୍ରଣ୍ୟ ପଢ଼ିବା

- (1). තාප මුද්‍රකය හා ලේසර් මුද්‍රකය
 - (2). තීන්ත විදුල් මුද්‍රක යන්ත්‍රය හා ලේසර් මුද්‍රකය
 - (3). තාප මුද්‍රකය හා පේලි මුද්‍රකය
 - (4). තීන්ත විදුල් මුද්‍රක යන්ත්‍රය හා තාප මුද්‍රකය

07. පරිගනකයක සිංහල / දේමල භාෂාවක යෙදුම් ඇතුළත්ව ඇතිවිට එය නිරුපතනයේදී වඩාත් සුදුසු කෙත කම්ය වන්නේ,

- (1). BCD
 - (2). ASCII
 - (3). EBCDIC
 - (4). UNICODE

08. පරිගණකය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති මතකය වන්නේ,

- (1). මතක රෙජිස්තර
 - (2). සසම්බාධී ප්‍රවේශ මතකය
 - (3). වාරක මතකය
 - (4). පයන මාත්‍ර මතකය

09. එක්තරු ප්‍රවේශ විභාගයකින් සමත්වීම සඳහා සමත්විය යුතු විෂය කාණ්ඩ පහතින් දක්වේ.

විෂය කාණ්ඩය A - විෂයය 1 හා විෂයය 2

විෂය කාණ්ඩය B - විෂයය 3 හා විෂයය 4

ବିତ୍ତନ୍ୟ କ୍ରୀତ୍ତବ୍ୟ ଚାହୁଁ

- ວິຊະເລກ 7 ຂອງ ວິຊະເລກ 8

ତେବେ କୌଣସିଯାଇ B - ପ୍ରକାଶ ଯ / ଏ ଲମ୍ବୟା ଏ
ତୋରନ୍ତିର୍ବୁ ତାଙ୍କୁ ଫାଯିମାଲାବିତ ଷ୍ଟ୍ରେଷ୍ଟ୍ରିକ୍ଟମାତ୍ର ଲୈଲିମ ସଳହା A ବା B କୁଣ୍ଠେ ଦେବେନ୍ତିମ ଲକ୍ଷ ଲିଖିଯା
ବିଭିନ୍ନ ଏ C ବା D ବୁଝି କରିବି କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

ଶ୍ରୀ ଶିଖନ୍ତି ଶ୍ରୀ କୁମାର ବିଲିଙ୍ଗ ନିଧି-ର ଦେଇ ଏ-ପ୍ଲଟରେ କିମିନ୍ଦର ଇନ୍ଦ୍ରପୁର

10. 358 ට සමාන ද්විමය අගය වන්නේ,

- | | |
|----------------------------|----------------------------|
| (1). 00011101 ₂ | (3). 00111010 ₂ |
| (2). 00111011 ₂ | (4). 01010101 ₂ |

11. පහත වගුවේ ආචාර්ය උපාංග කිහිපයක් සහ ඒවායේ භාවිත / ලක්ෂණ දැක්වේ. මෙම වගුවට අනුව නිවැරදි සංයෝග සහිත වරණය තෝරන්න.

a	b
A මතක කාචිපත්	1 පහසුවෙන් දත්ත එහා මෙහා ගෙන හා භැංකි වීම හා වේගවත්ව දත්ත හැසිරවීමේ හැකියාව
B Blue - ray 3D	2 බිජිටල් කුමරා, ජ්‍යෙෂ්ඨ දුරකථන හා පරිගණක ක්‍රීඩා උපාංග ආදියෙහි භාවිතය
C USB ලැංඡ් ධාවක	3 විඩියෝ පටිගත කිරීම සඳහා

- (1). A - 1 ,B - 2, C - 3
 (2). A - 3 ,B - 2, C - 1

- (3). A - 2 ,B - 3, C - 1
 (4). A - 3 ,B - 1, C - 2

12. මධ්‍යගත උපකරණයක් මගින් අනෙක් උපාංග සාපුළුව සම්බන්ධිකරණය කරමින් පාලනය කෙරෙන ජාල ස්ථිලකයක් වනුයේ,

- (1). තරු (Star) (3). බස (Bus)
 (2). මුදු (Ring) (4). දැල් (Mesh)

13. පරිගණක 10කින් යුතු ස්ථානීය පෙදෙස් ජාලයක් ස්ථාපනය කිරීමේදී අවශ්‍යතා වගයෙන් පහත දැසැහන්ව ඇත.


- A - සියලුම පරිගණකයන් හා අනෙකුත් උපාංග සඳහා අන්තර්ජාල පහසුකම ලබා දීම
 B - අන්තර්ජාලය සමග සම්බන්ධ වීමේදී ජාලය තුළ දත්ත සඳහා ආරක්ෂාව සහිතවීම
 C - වඩාත් කාර්යක්ෂම සන්නිවේදනයක් සහිතව පරිගණක හා අනෙකුත් උපාංග එකිනෙකට සම්බන්ධ කිරීම

ඉහත අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් උවිත උපාංග ඇතුළත් වරණය තෝරන්න.

- | | | |
|---------------------|---------------------------|------------|
| (1). A – මාරුගකාරකය | B – ප්‍රති වෙවරස් මදුකාංග | C - නාභිය |
| (2). A – මාරුගකාරකය | B – ගිණු පවුර | C - නාභිය |
| (3). A – මාරුගකාරකය | B – ගිණු පවුර | C - ස්විචය |
| (4). A – ගිණු පවුර | B – මාරුගකාරකය | C - ස්විචය |

14. පහත දැක්වෙන දැසුන් තීරු අනුරෙන් තෝරා ගත් කදාවක් පූර්ණ තිරයේ දැක්වෙන අයුරින්ම දැක ගැනීමට හැකි දැසුන් තීරුව වන්නේ,

- (1). A
 (2). B
 (3). C
 (4). D




15. පහත අගයන් අනුරින් විශාලතම අගය වන්නේ,

- | | |
|------------------------|-------------------------------|
| (1). 125 ₁₀ | (3). 0010 0111 _{bcd} |
| (2). AC ₁₆ | (4). 553 ₈ |

16. පහත පරිපථයේ අවසාන ප්‍රතිඵලනය 0 විමට එහි ආදාන සංයෝග තිබිය යුතු ආකාරය නිවැරදිව දැක්වෙන්නේ,


- (1). $x = 0 \quad y = 0$
- (2). $x = 0 \quad y = 1$
- (3). $x = 1 \quad y = 0$
- (4). $x = 1 \quad y = 1$



17. ධාරිතාව 128 MB, 512MB සහ 1 GB වන ගොනු 3ක් ගබඩා කිරීමට තිසක්ට අවශ්‍යව ඇති අතර එම ගොනු ගබඩා කිරීම සඳහා 2GB ධාරිතාව සහිත USB උලැංශ ධාවකයක් ඇත. මෙම ගොනු ගබඩා කිරීමෙන් අනතුරුව තවත් ඉතිරිව ඇති ධාරිතාව කොපම්කාද?

- (1). 380KB
- (2). 384MB
- (3). 384GB
- (4). ඉඩක් ඉතිරි නැත.

18. දෙන ලද ආදාන සංයෝග යටතේ පහත ඒවායින් කුමන පරිපථ සමාන ප්‍රතිඵලන ලදා දෙයිද?




- (1). A සහ B
- (2). A සහ C
- (3). B සහ C
- (4). A, B සහ C


19. ආදානය ලෙස 4,6,12, 15,14,13,20,9 ඇතුළත් කළ විට,

මෙම ගැලීම් සටහන කි වතාවක් ක්‍රියාත්මක වන්නේ ද?

- (1). 4 වරක්
- (2). 3 වරක්
- (3). 5 වරක්
- (4). 8 වරක්



20. පහතින් දැක්වෙන්නේ මෙහෙයුම් පද්ධතිය ආණිත රුප සටහනකි.



මෙහි A සහ B සඳහා පූදුසු යෙදුම් පිළිවෙළින් දැක්වෙන්නේ,

- (1). යෙදුම් මධ්‍යකාංග හා දෘඩාංග
- (2). පද්ධති මධ්‍යකාංග හා දෘඩාංග
- (3). යෙදුම් මධ්‍යකාංග හා පරිශීලක
- (4). යෙදුම් මධ්‍යකාංග හා උපයෝගීතා මධ්‍යකාංග

21. පරිගණක ක්‍රමලේඛ ඇසුරෙන් පහත දී ඇති වගන්ති අතුරෙන් වැරදි වගන්තිය තෝරන්න

- (1). වස්තු නැඹුරු පරිගණක ක්‍රමලේඛ හාවිතයේදී වස්තු යන සංකල්පය හාවිත වේ.
- (2). අර්ථ වින්‍යාසක හාවිතයේදී ක්‍රමලේඛයේ කාරක රිතිදේශ නොමැතිනම ධාවනයෙන් පසු තිවැරදි ප්‍රතිදානය ලබා දේ.
- (3). ක්‍රමලේඛ ක්‍රියාවලියට ප්‍රවේශ වීම පිළිස පවතින විකල්ප ප්‍රෙචිජ ක්‍රමලේඛ පැරවියීම ලෙස හඳුන්වයි.
- (4). ප්‍රධාන වැඩසටහනට ප්‍රතිදානයක් ආපසු ලබා නොදෙන උප ක්‍රමලේඛ කාර්ය පටිපාටි නමවේ.

22. පැතුරුම්පත් මධ්‍යකාංගයකදී $5 \bmod 2 * 30 / 5 - (2^{**} 2)$ හි නිවැරදි පිළිතුර වන්නේ,

- | | |
|---------|---------|
| (1). 30 | (3). 12 |
| (2). 2 | (4). 16 |

පහත දී ඇති පැතුරුම්පත ඇසුරෙන් 23 හා 24 යන ප්‍රශ්න වලට පිළිතුර සපයන්න

	A	B	C	D	E	F	G	H	I
1	x		3	2	1	0	-1	-2	
2	$y = (x+2)^2$		25	16	9	4	1	0	
3	$a = x^2$		6	4	2	0	-2	-4	
4	x^2		9	4	1	0	1	4	
5	$f=(x+y)z$		140	90	50	20	0	-10	

23. A4 කේෂයේ ඇති ආකාරයට එම අගය B2 කේෂයේ සිට G2 කේෂය දක්වා සෙවීම අවකාෂ ඇත. ඒ අනුව B2 කේෂයේ ඇතුළත් විය යුතු ග්‍රිතය වන්නේ

- | | |
|--------------------|-------------------|
| (1). $=(B1+2)^2$ | (3). $=($B1+2)*2$ |
| (2). $B2=(B1+2)^2$ | (4). $=B1+2^2$ |

24. ඉහත පැතුරුම්පතෙහි B5 කේෂය තුළ ඇතුළත් විය නොහැකි ග්‍රිතයක් වන්නේ,

- | | |
|----------------------|------------------------------|
| (1). $=(B1+B2)*\$I1$ | (3). $=(B1+B2)*\$I\1 |
| (2). $=(B1+B2)*I\$1$ | (4). $=(B1+((B1+2)^2))*\$I1$ |

25. විදුත් සමර්පණයක් ඉදිරිපත් කිරීමේදී පහත කාර්යයන් ඉවු කිර ගැනීමට හාවිත කළ හැකි කෙටීම්. යතුරු පිළිවෙළින් නිවැරදිව දැක්වෙන්නේ,

A – තිරය කළ පැහැයෙන් පෙන්වීමට

B – සමර්පණයන් ඉවත්වීමට

- | | |
|--------------------|---------------------------|
| (1). Ctrl + B සහ N | (3). B සහ Esc |
| (2). B සහ Ctrl + N | (4). Ctrl + B සහ Ctrl + N |

26. පැතුරුම්පතක සිටින ස්ථානයේ සිට A තීරුව වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය කෙටිම්යතුර වන්නේ,

- | | |
|------------------------|----------------------|
| (1). Home | (3). CTRL + up arrow |
| (2). CTRL + arrow keys | (4). CTRL + HOME |

ප්‍රශ්න අංක 27 හා 28 සඳහා පිළිතුරු සැපයීමට පහත දත්ත පාදක කොටස භාවිත කරන්න.

Item

itemNo	Item name	Price	Qty
i0543	Buscuit	45.00	450
i0545	Butter	230.00	200
i0547	Jam	145.00	250
i0549	Milk powder	345.00	150

Item_bill

Bill_No	ItemNo	Qty
b0234	i0543	10
b0342	i0547	30
b0342	i0545	40
b0453	i0547	20
b0458	i0543	30

Bill

Bill_No	Amount
b0234	2500.00
b0342	240.00
b0453	3200.00
b0458	3400.00

27. ඉහත දත්ත පාදකයට අනුව Item වගුව හා Bill වගුව අතර සම්බන්ධතාවය කුමක්ද

- | | |
|----------------|---------------|
| (1). ඒක - බහු | (3). බහු - ඒක |
| (2). බහු - බහු | (4). ඒක - ඒක |

28. මෙහි විකුණුම් පිළිබඳ සියලුම තොරතුරු වගු කිහිපයක ගබඩා කිරීම වෙනුවට එක් වගුවක තබා ගත හැකිය. නමුත් එවිට ඔබ මූහුණ දිය හැකි ගැටළ ඇතුළත් වරණය තෝරන්න.

- | |
|---|
| (1). දත්ත ඇතුළත් කිරීමේ පහසුව, දත්ත අනුපිටපත් වීම, මතකය අවහාවිතය |
| (2). දත්ත අනුපිටපත් වීම, දත්ත සමරික්තතාවය, දත්ත යාචන්කාලීන කිරීමේ පහසුව |
| (3). දත්ත අනුපිටපත් වීම, දත්ත සමරික්තතාවය, දත්ත හැසිරවීමේ අපහසුව |
| (4). දත්ත සමරික්තතාවය, දත්ත අනුපිටපත් වීම, දත්ත සැකසීමේ කාර්යක්ෂමතාව |

29. පහත ව්‍යාජ කේතය සලකන්න.

```

Input marks
sum=0
x=0
while(mark>=74) do
    sum=sum+marks
    x=x+1
    output marks
    input marks
endwhile
print

```

89, 76, 74, 75, 98, 30 යන සංඛ්‍යා පිළිවෙළින් ඇතුළත්වන්නේ නම් මෙම ව්‍යාජ කේතයේ ප්‍රතිඵානිය විය හැක්කේ කුමක්ද?

- | | |
|---------------------|------------------|
| (1). 89 76 74 | (3). 89 76 74 75 |
| (2). 89 76 74 75 98 | (4). 89 76 |

30. පහත ආරාවේ තිබෙන ආකාරයට අගයන් ඇතුළත් කිරීම සඳහා හාවිත කළ හැකි නිවැරදි ව්‍යාජක්තය තෝරන්න.

10	11	12	23
----	----	----	----

Start

```
For x=0 to 3 do
    num[x]=x + 10
    num[3]=num[2]+num[1]
next x
stop
```

Start

```
For x=0 to 3 do
    num[x]=x + 10
    next x
    num[2]+num[1]= num[3]
stop
```

Start

```
For x=0 to 4 do
    num[x]=x + 10
    next x
    num[3]=num[2]+num[1]
stop
```

Start

```
For x=0 to 3 do
    num[x]=x + 10
    next x
    num[3]=num[2]+num[1]
stop
```

(1).

(2).

(3).

(4).

31. පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලය සම්බන්ධ යෙදුම කිහිපයක් සහ ඒවාට අදාළ විස්තර කිරීම වේ. නිවැරදි සංයෝග ඇතුළත් වරණය තෝරන්න.

a		b
A	IP ලිපිනය	1 බහුමාධා, ග්‍රැෆික, ගුවා හා අභාස සන්ධාර ආදිය ඇතුළත්ව සියලුම වර්ගයේ තොරතුරු පුවමාරු කර ගැනීමට උපකාරී වේ.
B	SMTP	ජාලයක ඇති උපාංගයක් අනාන්‍ය ලෙස හඳුනා ගැනීමට උපකාරී වේ.
C	බහුමාධා සැපයුම	සරල විද්‍යුත් තැපැල් පුවමාරුවේදී හාවිතවන නියමාවලියකි.

- (1). A - 1 , B - 2, C - 3
(2). A - 2 , B - 3, C - 1

- (3). A - 2 , B - 1, C - 3
(4). A - 3 , B - 1, C - 2

32. පහත වරණ අතුරින් ආදායම් රහිත සංවිධානයක ඒකාකාර සම්පත් නිශ්චායකයක් හා නිවැරදි ඉ-තැපැල් ලිපියනයක් සහිත වරණය තෝරන්න.

- (1). www.educationsl.org සහ sanurasl@gmail.com
(2). www.educationsl.org සහ sanurasl@gmail.com
(3). www.educationsl.gov.lk සහ sanurasl@gmail.com
(4). www.educationsl.ngo සහ sanura sl@gmail.co

33. පහතින් දැක්වෙන්නේ මඟුකාංග පද්ධති 2ක් සඳහා වන අවශ්‍යතා පිළිබඳ සාරාංශයකි.

A – පද්ධතියේ එක් කුඩා කොටසක් මූලින් සැකසීම අවශ්‍ය අතර ඉන් පසු පිළිවෙළින් ඉතිරි කොටසේ එක් කරමින් සැදිය හැක.

B – පද්ධතියේ අවශ්‍යතා පැහැදිලිව විස්තර කළ හැකිවන අතර අතර මැදිදි පරිශිලක මැදිහත්වීම අවශ්‍ය නොවේ.

ඉහත ව්‍යාපෘති 2 සඳහා වඩාත් සුදුසු පද්ධති සංවර්ධන ආකෘති දැක්වෙන වරණය වන්නේ,

- (1). පුනර්කරණ වඳාදී ආකෘතිය හා දියඇලි ආකෘතිය
(2). ව්‍යාපෘති 2 සඳහාම දියඇලි ආකෘතිය
(3). ව්‍යාපෘති 2 සඳහාම පුනර්කරණ වඳාදී ආකෘතිය
(4). මූලාදර්ශ ආකෘතිය හා දියඇලි ආකෘතිය

34. පහත දැක්වෙන්නේ ග්‍රාෆිකයක ලක්ෂණ කිහිපයකි.

- A - ග්‍රාෆිකයේ පරිමාව වෙනස් කිරීමේදී ගුණාත්මක බව වෙනස් නොවේ.
- B - ග්‍රාෆිකයක් නිර්මාණය කිරීමේදී පරිගණකයේ වෙශය අඩු වේ.
- C - වරණ විවිධත්වයකින් යුතු පික්සේල් ආරාවකින් ග්‍රාෆිකය සමන්විත වේ.
- D - සාපේක්ෂව වැඩි පරිගණක මතක බාරිතාවක් අවශ්‍ය වේ.

ඉහත ලක්ෂණවලින් කුමක්/කුමන ලක්ෂණ වෙක්ටර ග්‍රාෆික යටතේ විස්තර කෙරෙයිද?

- | | |
|------------------|---------------------|
| (1). A හා B පමණි | (3). A, B හා C පමණි |
| (2). C හා D පමණි | (4). A, B හා D පමණි |

35. පහත දැක්වෙන ඒවායින් කුමක් ගුවා සංස්කරණ මඳුකාංගයක් තුළ අඩංගු නොවේද?

- (1). ගුවා ගොනුවක ආකෘති වෙනස් කිරීම.
- (2). ගුවා පටිගත කිරීමේදී එහි වෙශය වෙනස් කිරීම
- (3). රාමු 2ක් අතරතුර සුම්ම වලනයක් සිදුකර ගැනීම
- (4). පරිගණකයේ ක්‍රියාත්මකවන සංගිත පටිගත කිරීම

36. පහත පින්තුරයට අනුව එහි එක් එක් පික්සේලයක් මගින් වරණ කියක් උපරිම වගයෙන් පෙන්විය හැකිද?

- (1). 24 colours
- (2). 2^{24} colours
- (3). 72 colours
- (4). 2^{72} colours




24bpp

72dpi

37. වෙබ් අඩවියක් සඳහා අන්තර්ගත තෝරා ගැනීමේදී ඒ සතු විය යුතු ගුණාංග සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.

- (1). ග්‍රාෆිකයන් ඉක්මණීන් අකර්ශණය කර ගැනීමට හැකි වීම
- (2). පරිශීලනය සඳහා පාලන උපක්‍රම යොදා තිබීම
- (3). යාවත්කාලීන කිරීමේ ගැටළු අවම වීම
- (4). නව අංග එක් කිරීමට ඉඩ ප්‍රස්ථා අවම නොවීම

38. පහත දැක්වෙන HTML ප්‍රතිඵානය සඳහා නිවැරදි කේත කෙන්ඩය වන්නේ,



Details of customers

Contact numbers

Name	Telephone
Bill Gates	55577854 55577855

<pre> 1) <body> <h2><center>Details of customers</h2></center> 3) <table border="1px"> <caption>Contact numbers</caption> <tr> <th>Name</th> <th colspan="2">Telephone</th> </tr> <tr> <td>Bill Gates</td> <td>55577854</td> <td>55577855</td> </tr> </table> </body> </pre>	<pre> <body> <h2><center>Details of customers</h2></center> <table border="1px"> <caption>Contact numbers</caption> <tr> <th>Name</th> <th>Telephone</th> </tr> <tr> <td>Bill Gates</td> <td>55577854</td> <td>55577855</td> </tr> </table> </body> </pre>
<pre> 2) <body> <h2><center>Details of customers</h2></center> 4) <table > <caption>Contact numbers</caption> <tr> <th>Name</th> <th colspan="2">Telephone</th> </tr> <tr> <td>Bill Gates</td> <td>55577854</td> <td>55577855</td> </tr> </table> </body> </pre>	<pre> <body> <h2><center>Details of customers</h2></center> <caption>Contact numbers</caption> <table border="1px"> <tr> <th>Name</th> <th colspan="2">Telephone</th> </tr> <tr> <td>Bill Gates</td> <td>55577854</td> <td>55577855</td> </tr> </table> </body> </pre>

39. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇසුරෙන් සඳහන් කර ඇති පහත ප්‍රකාශවලින් නිවැරදි ප්‍රතාගය තෝරන්න.

- (1). බුද්ධිමය දේපලවල නෙතික ආරක්ෂාව සඳහා ජේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම මගින් සිදුකළ හැකිය.
- (2). තොරතුරු ලබාගත් මූලාශ්‍රයන්ගේ වෙබ් ලිපිනයන් සඳහන් කිරීම උප්‍රවා දැක්වීම ලෙස හැඳින්විය හැකිය.
- (3). ප්‍රති-වෙවරස් මඟ්‍යකාංග මගින් පද්ධතියකට ඇතුළත්වන අතචසර ප්‍රවේශකයින් සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකිය.
- (4). ආයාවිත තුපෑල අව්‍යාජ බවක් පෙන්නුම කරමින් පරිගිලකයා නොදැනුවත්වම පද්ධතියට ඇතුළත් වෙයි.

40. පරිගණක පද්ධතියක තාරකික ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි වඩාත් සුදුසු විසඳුමක් වන්නේ,

- | | |
|---|---|
| <ol style="list-style-type: none"> (1). දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (2). සර්පන ආරක්ෂක | <ol style="list-style-type: none"> (3). අනුපිටපත් (4). සංවෘත පරිපාලනී |
|---|---|

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉ-ඉගෙනුම් හා නැණස අධ්‍යාපනික වැඩසටහන් ඒකකය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය - උපකාරක සම්ම්‍රුති මාලාව - 2019

80 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - II

11 ග්‍රේනීය	සිංහල මාධ්‍යය	කාලය - පැ 2
<ul style="list-style-type: none"> පළමු ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. පළමු ප්‍රශ්නයට ලකුණු 20ක් හිමිවන අතර අනෙකුත් සෑම ප්‍රශ්නයකටම ලකුණු 10ක් හිමි වේ. 		

01.

(1). තොරතුරු යනු ආයතනයක තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් දෙයකි. විශේෂයෙන්ම තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පූජ්‍ය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් වේ. මෙම ව්‍යාපාරය පූජ්‍ය කිරීම සඳහා තීරණ ගනීමින් සිටී.

- i) ඉහත අවස්ථාව සඳහා අවශ්‍යවන තොරතුරුවල තිබිය යුතු ගණාග 2ක් දක්වන්න.
ii) ඉහත අවස්ථාවේදී මෙම ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සඳහා උනන්දුවක් දක්වන පාරිගත 2ක් නම කරන්න.

(2).

- a. 1000 0101 0011_{bcd} ට සමාන ද්‍රව්‍ය අගය ලියා දක්වන්න.
b. ඔබගේ පිළිතුරට සමාන ඡ්‍යා දශමක අගය ලියන්න. (ගණනය කිරීම පෙන්වන්න)


(3). මාරුග තදබදය වලක්වාලීමට ක්‍රියාත්මක කරන පද්ධතියක බුලියානු තාරකික ද්‍රව්‍ය හාවිතයෙන් පාලනය කිරීම සිදුකරයි. මෙහි ආදාන X සහ Y ලෙසද ප්‍රතිඵානය C වන අතර එහි අගය 1 වේ.

මෙම පද්ධතියේ - X ආදානය රතු පැහැ මුවිට හෝ

X ආදානය කොළ පැහැ වී සහ Y ආදානය රතු වර්ණයෙන් ගන්විට
පද්ධතිය ක්‍රියාත්මක වේ.

(NOTE: මෙහි රතු වර්ණය 0 න්දී, කොළ වර්ණයෙන් දී ඇතිවන සලකන්න.

පහත දී ඇති පරිපථය සම්පූර්ණ කරන්න.



(4). පහතින් දැක්වෙන්නේ ආයතනයක වැඩ පරිසරය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ගැටළ සඳහා විසඳුම් කිහිපයකි.

A	ගිහිපවුර
B	පරිශීලක නාම හා මුරපද
C	UPS
D	ප්‍රති-වෛවරස් මධ්‍යකාංග
E	ගුප්ත කේතනය
F	පරිගණක පරිශීලකයන් හාවිත කරන පරිගණක නිවැරදි ඉටියවිවන්ගෙන් හාවිතයට අවශ්‍ය පරිසරය සලසා දීම

පහත දැක්වෙන ගැටළ සඳහා සුදුසු හාවිත කළ හැකි විසඳුම්/විසඳුම් ඉහත වුග්‍රවෙන් තෝරා ලියන්න (Note – එක් ගැටළවකට සුදුසු විසඳුම් එකකට වැඩිවිය ගැන.)

ගැටළව	විසඳුම්/විසඳුම්
1 - පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළ වී දත්ත සොරා ගැනීම/විනාශ කිරීම.....
2 - පරිගණක සඳහා ඉහළ විදුලී ධාරාවක් ලැබීම
3 - පොද්ගලික ලිපිගොනු පිටපත් කිරීම හෝ වෙනස් කිරීම
4 - මාරුපෙෂී හා අස්ථි ආග්‍රාහ ගැටළ

(5). කොළඹ මුදල් තැන්පත් කිරීමට සූහුරු පද්ධතියක් හාවිත කරයි. ඇය ගිණුම් අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන අතර ඉන් පසු දුරකථන අංකය ඇතුළත් කරයි. අනතුරුව මුදල් ඇතුළත් කිරීමෙන් පසුව යන්ත්‍රය විසින් මුදල්වල වලංගුතාවය පරික්ෂා කර ඇතුළත් කරන ලද මුදල් ප්‍රමාණය පෙන්වයි. මෙම ක්‍රියාවලිය අවසන්ශ්‍ය විට පරිශීලකයාගෙන් අවසාන එකඟතාවය ("OK") ලබා ගනී. ඉන් පසුව අදාළ තොරතුරු තිරය මත පෙන්වා රිසිට්පත ලබා දෙයි.

ඉහත විස්තරයට අනුව ආදාන 2, සැකසුම් ක්‍රියාවලි 2, ප්‍රතිඵාන 2 ලියා දක්වන්න,

(6). පහත ව්‍යාජකේතයේ ප්‍රතිඵානය කුමක්ද?

```
x=1
while x<=2 do
    for y=1 to 10 step 3 do
        print (x * 2)
    end while
    x=x+1
end while
```

(7). ග්‍රාෆික සංස්කරණ ක්‍රියාවලියේදී පහත මෙවලම්වල කාර්යය කුමක්ද?

- a. 
- b. 

- c. 
- d. 

(8). පහතින් දැක්වෙන්නේ වදන් සැකසුම් මධ්‍යකාංගකින් සකසන ලද වදන් කොටසකි. දී ඇති මෙවලම අතරින් අදාළ සැකසීම සඳහා භාවිත කර ඇති මෙවලම නිවැරදි අංකය ඉදිරියෙන් ලියන්න.


27th September 2019 ← 1

Sri Lanka

3 → Sri Lanka, officially the Democratic Socialist Republic of Sri Lanka, is an island country in South Asia, located in the Indian Ocean to the southwest of the Bay of Bengal and to the southeast of the Arabian Sea. ← 2

The current constitution stipulates the political system as a republic and a unitary state governed by a semi-presidential system. It has had a long history of international engagement, as a founding member of the South Asian Association for Regional Cooperation (SAARC), and a member of the United Nations, the Commonwealth of Nations, the G77, and the Non-Aligned Movement.

← 4




(9). වර්තමානයේ බොහෝමයක් පරිගිලකයින් ඔවුන්ගේ දත්ත ගබඩා කිරීම අවශ්‍යතා සඳහා දූඩ තැවිවලට වඩා සන තත්ත්වයේ ආවයන උපාංග භාවිත කරයි.

- a. ඉහත ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද?
- b. ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

(10). පහත දැක්වෙන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය දක්වන්න.

- a. අනවශ්‍ය ගබා අවම කිරීමෙන් / ඉවත් කිරීමෙන් ගුවා සංඛ්‍යා දාරිතාව/තත්ත්වය වැඩිකර ගත හැක. ()
- b. භොඳින් සැලසුම් කරන ලද වෙබ් අඩවියක් පරිගිලකයාට පහසුවෙන් වෙබ් අඩවිය තුළ සැරසරීමට උපකාරී වෙයි. ()
- c. පික්සේල කුඩා ප්‍රමාණයකින් යුත් ග්‍රාෆිකයක් විශාල කර බැලීමේදී එහි තත්ත්වය අඩු වේ. ()
- d. විද්‍යුත් තැපෑලක Bcc පිටපතක් ලද පුද්ගලයෙකුට එම විද්‍යුත් තැපෑල ලද අනෙක් ලබන්නන් සියල්ලගේම ලිපින දැකගත හැකි අතර Cc පිටපතක් ලද පුද්ගලයෙකුට එම විද්‍යුත් තැපෑලම Bcc පිටපත ලද අනෙක් ලබන්නන් දැකිය නොහැක. ()

02. පහතින් දැක්වෙන පැතුරුම්පත අධ්‍යාපන ආයතනයක පාඨමාලාවල සිසුන්ගේ ලකුණු ගබඩා කිරීමට භාවිත කරන්නාකි. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



- (1). සිසුවකු එක් වාරයකදී (වාරය 1) විෂයන් 3ට ලබාගත් සාමාන්‍ය ලකුණුව එම වාරය සඳහා එම කැණ්ඩායම ලබාගත් ප්‍රායෝගික ලකුණු(C11) එකතු කර ගණනය කරයි. S. සෙනායා ගිණුමාව පලමු වාරය සඳහා ලබා ගත් සාමාන්‍ය ලකුණු F4 කේෂය තුළ ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය ලියන්න. මෙම සූත්‍රය පිටපත් කිරීම මගින් අනෙක් සිසුන්ගේ ලකුණු ගණනය කරනු ලැබේ.
- (2). ඉහත ගණනය කිරීමෙහින් අනතුරුව F5 කේෂය තුළ දක්නට ලැබෙන සූත්‍රය කුමක්ද?
- (3). වාර දෙකෙහිම S. සෙනායා සිසුවිය ලබාගත් වැඩිම සාමාන්‍ය ගණනය කිරීම සඳහා K4 කේෂය තුළ ඇතුළත් කළයුතු ග්‍රීතය සඳහන් කරන්න. මෙම සූත්‍රය අනෙක් සිසුවියන්ගේ සාමාන්‍ය ගණනය කිරීම සඳහා ද පිටපත්වන බව සලකන්න.
st00134 යන සිසුවියගේ සාමාන්‍ය සෙවීමේදී K4 කේෂය තුළ ඇතුළත්වන ග්‍රීතය =function(cell1,cell2,cell3) නම function, cell1, cell2, cell3 සඳහා ලිවිය යුතු අයයන් සඳහන් කරන්න.
- (4). මෙම පැතුරුම්පතෙහි සිසුන්ගේ දක්ෂතා බැලීම සඳහා ප්‍රස්ථාර භාවිත කරයි.
 - a. ඉහත කාරණය සම්බන්ධයෙන් වඩාත් සුදුසු ප්‍රස්ථාර වර්ගය කුමක්ද?
 - b. ඔවුන් මේ සඳහා වට ප්‍රස්ථාර නොකරන්නේනම රේට හේතුවිය හැක්කේ කුමක්ද?
- (5). ඉහත ගණනය කිරීම සඳහා පැතුරුම්පත් මෘදුකාංගයකින් ඔබට ලැබෙන විශේෂ පහසුකම මොනවාද?

03. පහතින් දැක්වෙන්නේ මූල්‍ය ආයතනයක භාවිත කරන දත්ත පාදකයකි. මෙහි එම ආයතනයේ ගිණුම් භාගී ගිණුම් හිමියන් ආදිය පිළිබඳ සටහන් කරයි. දත්ත පාදකය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

Account		Acc_customer		Customer	
<u>Account</u>	acc_type	<u>Acc_no</u>	<u>Cus_id</u>	Account	Balance
16plus	Single	1008 456 22	823883834v	16plus	45,000.00
Kids	Single	1003 300 45	930034533v	Joint	120,000.00
Ladies	Single	1002 390 32	823883834v	Ladies	540.00
couple	Joint	1002 456 23	838483222v	Ladies	1,000.00
Adult+	Single	1008 657 68	945655849v	16plus	13,402.00
		1003 868 00	737575849v	Joint	235,643.00

- 1) “මෙම දත්ත පාදකය තුළ සියලු දත්ත එක් වගුවක ගබඩා කිරීම වෙනුවට වෙන් වශයෙන් වගුවල ගබඩා කරයි. මේ මගින් ඔවුන් දත්ත අනුපිටපත්වීම වැළැක්වීම අපේක්ෂා කරයි.”

A. ඉහත සඳහන් ගැටුවව අමතරව තනි වගුවක සියල්ල ගබඩා කිරීම නිසා මත්‍යිය හැකි ගැටුව යුතු සඳහන් කරන්න.

B. මෙම ආයතනය භාවිත කර ඇති දත්ත පාදක වර්ගය කුමක්ද?

2) පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා සූදුසු දත්ත පුරුෂ මොනවාද?

(1) Acc_type	(3) Balance
(2) Cus_id	(4) No_of_acc

3) account සහ customer වගු දෙක අතර පවතින සම්බන්ධතාවය කුමක්ද?

4) L. සුනේතා (38483222v) රු 1,000/= ක් ඇයගේ කාන්තා(ladies) ගිණුමෙන් ගන්නා අතර ඇය එම ගිණුම වසා දැමීමට තීරණය කරයි.

A. ඉහත ගනුදෙනුව නිසා වෙනස් වන වගු මොනවාද?

B. අදාළ රෙකෝච් පෙන්වන්න.

5) කාන්තා(ladies) ගිණුමේ රු 50000ට වඩා වැඩි තැනපතක් පවත්වාගෙන යන ගිණුම පිළිබඳ විස්තරයක් කළමනාකරුට අවශ්‍යව ඇත. මෙම ලැයිස්තුව විද්‍යුත් තැපැලක් සමග අමුණා ප්‍රාදේශීය කාර්යාලය වෙත යැවීමට ඔහු අපේක්ෂා කරයි. මෙම අවශ්‍යතා සඳහා දත්ත පාදක කළමනාකරණ මයුකාංගයක ලබා දී ඇති පහසුකම් ඔහු භාවිත කරයි.

ඉහත කාර්යන් ඉවුකරගැනීමට දත්ත පාදක කළමනාකරණ පද්ධතියක ඔහුට භාවිත කළ හැකි මුළුකාංගය කුමක්ද?

04. “Sri Lankan Farmers” යනු ජාතික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතුවල යෙදෙන ආයතනයකි. අවුරුදු 5කට පෙර ඔවුන් ස්ථාපිත පරිගණකගත පද්ධතියක් මේ වන විටත් භාවිත කරන අතර ඔවුන් එමගින් බොහෝ පතිලාභ ලබාගෙන ඇත.

නමුත් ඊළග වසරේ සිට සියලුම ව්‍යාපාර කටයුතු මාරුගතව සිදු කිරීමට අපේක්ෂා කරන අතර පවතින පදනම් සිදුකරන සියලුම කටයුතු මෙම වෙබ් පාදක පදනම් මගින් සිදු කිරීමට අපේක්ෂා කරයි.

- a. පවතින පද්ධතිය නව පද්ධතියකට වෙනස් කිරීමට මෙම ආයතනය තීරණය කිරීමට සේතුවිය භැංකි කරුණු 2ක් ලියන්න.
 - b. පහත පාර්ශවයන් සඳහා මෙම මාර්ගගත පද්ධතිය මගින් සැලසෙන ප්‍රතිලාභ 2 බැඟින් ලියන්න.
 1. පාරිභෝගිකයා
 2. වෙළඳ ආයතනය

- c. යෝජිත පද්ධතිය ගොඩනැගීම සඳහා සර්පිලාකාර ආකෘතිය භාවිත කිරීමට අපේක්ෂා කරයි.
1. ඉහත තීරණය සම්බන්ධයෙන් ඔබ ඔකඟ වන්නේද?
 2. ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
- d. “Sri Lankan Farmers” ආයතනයේ කාර්ය මණ්ඩලය මෙම වගකටයුතුවල එලදායීනාවය වැඩිකිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ තාක්ෂණයන් හා මෙවලම භාවිත කිරීමට අපේක්ෂා කරයි.
1. ඉහත අවශ්‍යතාවය සඳහා භාවිත කළ හැකි තාක්ෂණයන් 3ක් සඳහන් කරන්න.
 2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ තාක්ෂණයන් හා මෙවලම භාවිත කිරීමේදී ඔවුන් මූහුණ පාන ගැටළු 2ක් සඳහන් කරන්න.

05.

(1). පහතින් වරහන් තුළ දී ඇති වදන් භාවිත කරමින් හිස්තැන් පුරවන්න.

- a. Notepad වැනි භාවිත කරනු වෙනුවට Coffeecup, Seamonkey composer ආදි HTML සංස්කරණ භාවිතය මගින් වඩාත් පහසුවෙන් HTML කේත ලිවිය හැක.
- b. දෙන ලද පින්තුරයක් වෙබ් අඩවියේ පෙන්වුම් තොකරන අවස්ථාවක මගින් පින්තුරයේ අන්තර්ගතය පිළිබඳ තේරුම් ගත හැකිය.
- c. මගින් වගුවක කොළඹ මායිම් 2ක් අතර පරතරය පෙන්විය හැක.
- d. වෙබ් පිටුවක අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වන ලෙස සකසා ඇත්නම් එම වෙබ් පිටු ලෙස හඳුන්වයි.

(dynamic, text editor , alternate text, Html editors, cellpadding , cell spacing, static)

(2). පහත වෙබ් පිටුව සඳහා වන HTML හිස්තැන් සහිතව පහතින් දක්වා ඇත. දී ඇති පිළිතුරු ඇසුරෙන් හිස්තැන්වලට සුදුසු යොදුම් ලියා දක්වන්න.

Hurry up!!!	
	
Special offers	
Type Item	Discount
Kids' wear • school uniform	70% 
curtains	60% 
click here to visit our web site	

Title
border
center
H5
H3
Colspan
OL
UL
row span
caption
src
target

```


<html>
    <head>
        < 1 >Sales</ 1 >
    </head>
    <body>
        <h1><center>Hurry up!!!</h1></center>
        <hr>
        < 2 >< 2 >
        < 9 > 3 = "1px">
        < 4 >< 5 >Special offers</ 5 ></ 4 >
        <tr>
            <th>Type Item</th>
            <th 6 ="2px">Discount</th>
        </tr>
        <tr>
            <td><font size="4px">
                < 7 >
                    <li>Kids' wear</li>
                    <li>school uniform</li>
                </ 7 >
            </font></td>
            <td><font size="4px">70%</font></td>
            <td><img 8 ="images/discount1.jpg" ></td>
        </tr>
        <tr>
            <td><font size="4px">curtains</font></td>
            <td><font size="4px">60%</font></td>
            <td></td>
        </tr>
        </ 9 >
        <center>
            <a href="www.fashions.com" 10 ="_blank">click here to visit our web site
        </center>
    </body>
</html>

```

06.

- (1). සිසුන් 1500ක් සිටින විශ්ව විද්‍යාලයක එම ලැමුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට සිසුන්ගේ සුදුසුකම් පරික්ෂාව වැඩිපිළිවෙළ සඳහා පහත ගැලීම් සටහන හාවිත කරයි. මෙහිදී සිසුන්ගේ ලකුණු හා තම පවුලේ වාර්ෂික ආදායම සැලකිල්ලට ගනී. ලකුණු 90ට වඩා ගන්නා සිසුන්ට පවුලේ ආදායම නොසලකා “ශිෂ්‍යත්ව 1” පිරිනමයි. අනෙක් සිසුන්ට ලබා දීමෙදී පවුලේ වාර්ෂික ආදායම පහත අයුරින් සලකා බලයි.

වාර්ෂික ආදායම රු 300000 ට අඩුනම් “ශිෂ්‍යත්ව 1” ද රු 300000ට වැඩි නමුත් රු500000 ට අඩු සිසුන්ට “ශිෂ්‍යත්ව 2” ද පිරිනමන අතර අනෙක් සිසුන්ට “සුදුසුකම් නොවේ” ලෙසද පෙන්විය යුතුය. දී ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි පිළිතුරු තෝරා ගැලීම් සටහන සම්පූර්ණ කරන්න.



- (2). පහතින් දැක්වෙන්නේ අධ්‍යාපන ආයතනයක සිසුන්ගේ නම සහ ලකුණු හාවිතයෙන් ඔවුන්ගේ පන්ති පැවැත්වන දිනය තීරණය කිරීම සඳහා ලබා දී ඇති ව්‍යාපකේක්තයකි.

එහි ලබා දී ඇති අගයයන්ට අනුව ප්‍රතිදිනය ලියන්න.

```

List_name=[“Shaan”, “Oneli”, “Ruwen”, “Romesh”, “Kushan”]
List_Mark =[75,45, 76, 59, 36]
for i = 0 to 4 step 1 do
    if (List_Mark [i]>=50)then
        date=”Monday”
    else
        date=”Wednesday”
    endif
    Print(List_name[i])
    Print(List_mark[i])
endfor

```

07.

- (1). කසුන් සේවය කරන “World Techno” ආයතනය තුවර පිහිටා ඇති අතර ඔහු ආයතනයට නොගොසින් නිවසේ සිට තම උතුල් පරිගණකය හා අන්තර්ජාලය හාවිතයෙන් තම සේවය සපයයි. මසකට වරක් මෙසේ සේවය කරන සියලු දෙනා ප්‍රගතිය පිළිබඳ රස්වීමක් පැවැත්විය යුතුය. මෙම රස්වීමේදී ඔවුන් තම කාර්යයන් සියල්ල තුවමාරු කර ගනී
- ඉහත කසුන්ගේ රකියාව පිළිබඳ පහත සිද්ධීන් හඳුන්වන නම කුමක්ද?
 - කසුන් රකියා ස්ථානයට නොගොසින් තම පරිගණකය හා අන්තර්ජාලය හරහා සේවය සැලසීම
 - මසකට වරක් තමන් සිටිනා ස්ථානයේ සිට රස්වීම පැවැත්වීම
 - ඉහත සඳහා වැඩ කිරීමේ රටාව/ ආකාරය නිසා කසුන් ලබා ගන්නා ප්‍රතිලාභ 2ක් ලියන්න.
 - “World Techno” ආයතනය ඔවුන්ගේ සේවා කටයුතු මාතර, කොළඹ ආදි ප්‍රදේශවලන් විකාශනය කිරීමට අපේක්ෂා කරයි. තවදුරටත් ඔවුන් ප්‍රධාන කාර්යාලයේ සිට සියලුම ගාබා පරිගණක ජාලයක් ඔස්සේ මධ්‍යගත කළමනාකරණයක් සිදු කිරීමටත් අපේක්ෂා කරයි.
 - ඉහත අවශ්‍යාතා සපුරාලීමේදී මෙම ආයතනයට වඩාත් සූදුසු පරිගණක ජාල වර්ගය කුමක්ද?
 - ප්‍රධාන කාර්යාලයේ සිට උක්ත කාරණය සම්බන්ධයෙන් කටයුතු සිදුකරදී අවශ්‍යවන උපාංග 2ක් නම් කරන්න.
 - මෙහෙම පිටපත ලබා දුන් උපාංග එක් එක්හි හාවිතය බැඟීන් ලියන්න.

STUDENT SEMINAR SERIES - 2019


ශිෂ්‍ය සම්මන්ත්‍රණ මාලාව - 2019

INFORMATION & COMMUNICATION TECHNOLOGY

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පිළිතුරු

(සිංහල මාධ්‍යය)



Powered by



අධ්‍යාපන අමාත්‍යාංශය

ඉ-ඉගෙනුම හා නැණස අධ්‍යාපනික වැඩසටහන් ඒකකය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය - උපකාරක සම්ම්‍රුද්‍ය මාලාව - 2019

80 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - I

11 ගේණය

I පත්‍රය - පිළිතුරු

පශ්‍රීණය	පිළිතුරු	පශ්‍රීණය	පිළිතුරු	පශ්‍රීණය	පිළිතුරු	පශ්‍රීණය	පිළිතුරු
1)	1	11)	3	21)	2	31)	2
2)	1	12)	1	22)	2	32)	2
3)	1	13)	3	23)	1	33)	1
4)	3	14)	3	24)	2	34)	4
5)	4	15)	4	25)	3	35)	3
6)	1	16)	1	26)	1/2/4	36)	2
7)	4	17)	2	27)	2	37)	2
8)	4	18)	1	28)	3	38)	1
9)	1	19)	2	29)	2	39)	1
10)	1	20)	1	30)	4	40)	3

අධ්‍යාපන අමාත්‍යාංශය

ඉ-ඉගෙනුම හා නැණස අධ්‍යාපනික වැඩසටහන් ඒකකය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය - උපකාරක සම්ම්‍ණණ මාලාව - 2019

80 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - II

11 ශේෂීය

II පත්‍රය - පිළිතුරු

01.

(1).

a. නිවැරදිබව / කාලීන බව / සම්පූර්ණ බව / අදාළ බව /
පිරිවැය අවම බව

b. කළමනාකරු / වැඩපරීක්ෂක / CEO / සේවකයින්

(2).

a. $1000\ 0101\ 0011_{bcd}$


$8\ 5\ 3_{10}$

11010101012

b. $11\ 0101\ 0101_2$

3\ 5\ 5_{16}

(3).



(4).

1 – A, B

2 – C

3 – B

4 – F

(5).

ආදාන

- ගිණුම අංකය / NIC / දුරකථන අංකය

ත්‍රියාවලි

- මුදල්වල වලංගුහාවය පරික්ෂා කිරීම / මුදල් ගණනය කිරීම
/විස්තර පරික්ෂා කිරීම

ප්‍රතිදාන

- තැන්පතු පිළිබඳ විස්තර / රිසිට්පත

(6).

2 2 2 2

4 4 4 4

(7).

1 – ග්‍රාහිකයේ පරිහිලකයාට අවශ්‍ය ප්‍ර දේශයක් තෝරා ගැනීමට

2 – එක සමාන වර්ණ සහිත ප්‍රමේෂ තෝරීමට

3 - paint with soft edged lines brush

4 - ක්‍රියාකාරී ස්ථරයේ ප්‍රමාණාත්මකව විශාල කර දැක්වීමට

(8).

1 – C / E / G / O / K

2 – L / P

3 – J

4 – P / Q

(9).

- a. ඔවුන්
- b. ඉහළ ධාරිතාව / රැගෙන යාමේ පහසුව / ආරක්ෂාව / ලේඛය

- (10). 1 - සත්‍ය
 (11). 2 - සත්‍ය
 (12). 3 - සත්‍ය
 (13). 4 - සත්‍ය

02.

- (1). =AVERAGE(C4:E4)+C\$11 / =AVERAGE(C4:E4)+\$C\$11
 (2). =AVERAGE(C5:E5)+C\$11 / =AVERAGE(C5:E5)+\$C\$11
 (3). =MAX(F4,J4)
 (4).
 - a. ස්ථීර ප්‍රස්තාර
 - b. සැයැලිම පහසුයි
 (5). දෙන ලද ග්‍රිත මගින් ගණනය කිරීම පහසුයි / ස්වයංක්‍රීයව යාවත්කාලීන විම / etc..

03.

- (1).
 - a. දත්ත සමරික්තතාවය / දත්ත හැසිරවීමේ පහසුයි / දත්ත ලබා ගැනීමේ අපහසුව / මතකය අපනේ යාම / කාලය අපනේ යාම / කාර්යක්ෂමතාව අඩුකම / etc..
 - b. Relational database
- (2).
 - a.Text
 - b.Text
 - c.Number
 - d.Number
- (3). බහු බහු / M:N
 (4). a. Account වගව / Acc_customer වගව / Customer වගව

Account		
Account	acc_type	no_of_acc
Ladies	Single	12999

Customer		
Cus_id	cus_name	Address
823883834v	M.Perera	Colombo

(5). වාර්තා

Acc_customer

Acc_no	Cus_id	Account	Balance
1002 390 32	823883834v	Ladies	540.00
1008 657 68	945655849v	16plus	13,402.00

04.

- (1). නව ලක්ෂණ ව්‍යාපාරයට අප්‍රතින් එකතු වී තිබීම/ තාක්ෂණික ගැටළ/etc.
(2).

a. පාරිභෝගිකයා –

විවිධ ව්‍යාපාරවලින් විවිධ භාණ්ඩ සැසදීම කළ හැකිවීම
මිනැම ස්ථානයක සිට ඕනෑම වේලාවක ගනුදෙනු කළ හැකිවීම
විවිධ ගෙවීම මාධ්‍ය භාවිත කළ හැකිවීම
කාලය ඉතිරි වීම

b. ව්‍යාපාරය –

අපු හෙළතික ඉඩක් අවශ්‍ය වීම
කාලය ඉතිරි වීම
ලොවපුරා පැනිරී ඇති පාරිභෝගික පිරිසක් ලැබීම
ඉහළ ආදායම
මුදල් සඳහා ආරක්ෂාව(හෙළතිකව හැසිරවීමට වඩා)

c. ඔවුන්

d. අවදානම හඳුනා ගැනීමට හැකිවීම/ ගැටළ වළක්වා ගැනීමට/.....

(3). RFID / Automatic weed remover / Greenhouse / රෝබෝ ආධාරයෙන් අස්වනු නොලීම/ etc....

(4). තාක්ෂණය මත යැපීමට සිදුවීම/ පොදුගලික දත්ත ආරක්ෂාවට තර්ජනයක් වීම / etc..

05.

(1).

- a. Text editors
- b. Alternate text
- c. Cellpadding
- d. Dynamic

(2).

1 - Title	2 – Center	3 – Border	4 – Caption
5 – H5	6 – Font size	7 – UL	8 – src
9 – table	10 - target		

06.

- (1). A – 1
 B – 2
 C – 4
 D – 6
 E – 3
 F - 5

(2). Shan 75 Oneli 45 Ruwen 76 Romesh 59 Kushan 36

Or

Shan
75
Oneli
45
Ruwen
76
Romesh
59
Kushan
36

07.

- (1).
 a. Telecommuting
 b. විඩියෝශ සම්මේල්තු ජය
(2). කාලය ඉතිරිවීම/ තම කාර්යයන් සම්බන්ධ කර ගැනීමට/ පහසු වේලාවන්හිදී වැඩ කිරීමට
 හැකිවීම/ ඉහළ එලඳායීතාවය
- (3). MAN
(4). Router / Switch / firewall /



LOL.lk
Learn Ordinary Level

විභාග ඉලක්ක පහසුවෙන් ජයග්‍රහණ පත්‍රගිය විභාග ප්‍රශ්න පත්‍ර



- Past Papers
 - Model Papers
 - Resource Books
- for G.C.E O/L and A/L Exams



චමනල
දැනුම

Knowledge Bank



Master Guide



HOME
DELIVERY



Whatsapp contact
+94 71 777 4440

Website
www.lol.lk



Order via
WhatsApp

071 777 4440